



ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය

දානි විගෘහ

අංක 1155/0 - 2000 මහලොවේ 24 වැනි අංකයට වාදා - 2000.10.24

(ආණ්ඩුවේ බලයේ ප්‍රතිදිව තරඟ යුද්ධ)

I වැනි කොටස : (I) වැනි ඡේදය - සාමාන්‍ය

ආණ්ඩුවේ නිවේදන

අලුතින් 4/06

1996 අංක 2 දරන පිටපත් හා ප්‍රකාශ සම්බන්ධ පනත

1996 අංක 3 දරන පිටපත් හා ප්‍රකාශ සම්බන්ධ පනතේ 61 වන වගන්තියේ (1) වන උපවගන්තියේ (1) වන ඡේදය යටතේ පිටපත් හා ප්‍රකාශ සම්බන්ධ අවධානයට ලක්වී සිටින සාදන ලද නිවේදන

මහලොවේ 24 වැනි දින,
පිටපත් හා ප්‍රකාශ සම්බන්ධ පනතේ අංක 24

2000 මහලොවේ 24 වැනි දින,
අංක 24 දින

අංක 24

1. අම්බලන්කොටුව 2000 වල පිටපත් හා ප්‍රකාශ සම්බන්ධ පනතේ (පරිච්ඡේදය) නිවේදන පත්‍රයෙන් ප්‍රකාශයට පත්වන ලද නිවේදන
2. අම්බලන්කොටුව 2000 වල පිටපත් හා ප්‍රකාශ සම්බන්ධ පනතේ (පරිච්ඡේදය) නිවේදන පත්‍රයෙන් ප්‍රකාශයට පත්වන ලද නිවේදන
3. පිටපත් හා ප්‍රකාශ සම්බන්ධ පනතේ 61 වන වගන්තියේ (1) වන උපවගන්තියේ (1) වන ඡේදය යටතේ පිටපත් හා ප්‍රකාශ සම්බන්ධ අවධානයට ලක්වී සිටින සාදන ලද නිවේදන
4. (1) මහලොවේ 24 වැනි දින පිටපත් හා ප්‍රකාශ සම්බන්ධ පනතේ 61 වන වගන්තියේ (1) වන උපවගන්තියේ (1) වන ඡේදය යටතේ පිටපත් හා ප්‍රකාශ සම්බන්ධ අවධානයට ලක්වී සිටින සාදන ලද නිවේදන
- (2) මහලොවේ 24 වැනි දින පිටපත් හා ප්‍රකාශ සම්බන්ධ පනතේ 61 වන වගන්තියේ (1) වන උපවගන්තියේ (1) වන ඡේදය යටතේ පිටපත් හා ප්‍රකාශ සම්බන්ධ අවධානයට ලක්වී සිටින සාදන ලද නිවේදන
- (3) මහලොවේ 24 වැනි දින පිටපත් හා ප්‍රකාශ සම්බන්ධ පනතේ 61 වන වගන්තියේ (1) වන උපවගන්තියේ (1) වන ඡේදය යටතේ පිටපත් හා ප්‍රකාශ සම්බන්ධ අවධානයට ලක්වී සිටින සාදන ලද නිවේදන
5. (1) මහලොවේ 24 වැනි දින පිටපත් හා ප්‍රකාශ සම්බන්ධ පනතේ 61 වන වගන්තියේ (1) වන උපවගන්තියේ (1) වන ඡේදය යටතේ පිටපත් හා ප්‍රකාශ සම්බන්ධ අවධානයට ලක්වී සිටින සාදන ලද නිවේදන
- (2) මහලොවේ 24 වැනි දින පිටපත් හා ප්‍රකාශ සම්බන්ධ පනතේ 61 වන වගන්තියේ (1) වන උපවගන්තියේ (1) වන ඡේදය යටතේ පිටපත් හා ප්‍රකාශ සම්බන්ධ අවධානයට ලක්වී සිටින සාදන ලද නිවේදන

- (2) මුදල් පවත්වාගැනීම සඳහා යොදාගත යුතු ප්‍රමුඛතාවයේ වගකීම උසස්වන සහ ප්‍රවේශන වැනි අදාළ කාර්යාල කරනු ලැබූ දැනුම සහ අධ්‍යයනයන්හි පවුර වැඩිදියුණු කළ යුතු ය.
 - (3) කිසිවේ විදුලි උපකරණයක් මේ වැටීමෙන් පසුව යොදාගැනීමට අනුදැනුම් ලබාදීමට අනුමැතිය ලබාදීමට යොදාගත යුතු ප්‍රවේශන මේ අදාළ උපකරණය මෙන් මේ වැටීමට යොදා ගැනීමෙන් පසු වැඩිදියුණු කළ යුතු ය.
6. මෙහිදී සඳහන් වන විධිවිධාන අදාළ වන විට ප්‍රධාන අංශයේ සේවයේ පවතින සේවකයන් පරිච්ඡේද 10(1) වන වගන්තියට අනුකූලව කටයුතු කළ යුතු ය.
7. (1) මෙහිදී සඳහන් වන විධිවිධාන අදාළ වන විට ප්‍රධාන අංශයේ සේවයේ පවතින සේවකයන් පරිච්ඡේද 10(1) වන වගන්තියට අනුකූලව කටයුතු කළ යුතු ය.
- (2) ප්‍රධාන අංශයේ සේවයේ පවතින සේවකයන් පරිච්ඡේද 10(1) වන වගන්තියට අනුකූලව කටයුතු කළ යුතු ය.
 - (3) ප්‍රධාන අංශයේ සේවයේ පවතින සේවකයන් පරිච්ඡේද 10(1) වන වගන්තියට අනුකූලව කටයුතු කළ යුතු ය.
8. (1) මෙහිදී සඳහන් වන විධිවිධාන අදාළ වන විට ප්‍රධාන අංශයේ සේවයේ පවතින සේවකයන් පරිච්ඡේද 10(1) වන වගන්තියට අනුකූලව කටයුතු කළ යුතු ය.
- (2) ප්‍රධාන අංශයේ සේවයේ පවතින සේවකයන් පරිච්ඡේද 10(1) වන වගන්තියට අනුකූලව කටයුතු කළ යුතු ය.
 - (3) ප්‍රධාන අංශයේ සේවයේ පවතින සේවකයන් පරිච්ඡේද 10(1) වන වගන්තියට අනුකූලව කටයුතු කළ යුතු ය.
9. මෙහිදී සඳහන් වන විධිවිධාන අදාළ වන විට ප්‍රධාන අංශයේ සේවයේ පවතින සේවකයන් පරිච්ඡේද 10(1) වන වගන්තියට අනුකූලව කටයුතු කළ යුතු ය.
10. මෙහිදී සඳහන් වන විධිවිධාන අදාළ වන විට ප්‍රධාන අංශයේ සේවයේ පවතින සේවකයන් පරිච්ඡේද 10(1) වන වගන්තියට අනුකූලව කටයුතු කළ යුතු ය.
11. (1) මෙහිදී සඳහන් වන විධිවිධාන අදාළ වන විට ප්‍රධාන අංශයේ සේවයේ පවතින සේවකයන් පරිච්ඡේද 10(1) වන වගන්තියට අනුකූලව කටයුතු කළ යුතු ය.
- (2) මෙහිදී සඳහන් වන විධිවිධාන අදාළ වන විට ප්‍රධාන අංශයේ සේවයේ පවතින සේවකයන් පරිච්ඡේද 10(1) වන වගන්තියට අනුකූලව කටයුතු කළ යුතු ය.
 - (3) මෙහිදී සඳහන් වන විධිවිධාන අදාළ වන විට ප්‍රධාන අංශයේ සේවයේ පවතින සේවකයන් පරිච්ඡේද 10(1) වන වගන්තියට අනුකූලව කටයුතු කළ යුතු ය.
- (a) පිළිවෙල ;
 (ආ) මෙහිදී සඳහන් වන විධිවිධාන අදාළ වන විට ප්‍රධාන අංශයේ සේවයේ පවතින සේවකයන් පරිච්ඡේද 10(1) වන වගන්තියට අනුකූලව කටයුතු කළ යුතු ය.
 (ඇ) මෙහිදී සඳහන් වන විධිවිධාන අදාළ වන විට ප්‍රධාන අංශයේ සේවයේ පවතින සේවකයන් පරිච්ඡේද 10(1) වන වගන්තියට අනුකූලව කටයුතු කළ යුතු ය.
- (4) මෙහිදී සඳහන් වන විධිවිධාන අදාළ වන විට ප්‍රධාන අංශයේ සේවයේ පවතින සේවකයන් පරිච්ඡේද 10(1) වන වගන්තියට අනුකූලව කටයුතු කළ යුතු ය.

නව කොටස ප්‍රවේශන කිරීම

- 12. (1) මෙහිදී සඳහන් වන විධිවිධාන අදාළ වන විට ප්‍රධාන අංශයේ සේවයේ පවතින සේවකයන් පරිච්ඡේද 10(1) වන වගන්තියට අනුකූලව කටයුතු කළ යුතු ය.
- (2) මෙහිදී සඳහන් වන විධිවිධාන අදාළ වන විට ප්‍රධාන අංශයේ සේවයේ පවතින සේවකයන් පරිච්ඡේද 10(1) වන වගන්තියට අනුකූලව කටයුතු කළ යුතු ය.

17 මේ විකෘතියට:

- "සතන" යන්නෙන්, 1986 අංක 2 දරන මිලර සහ ජලජ සම්පත් පනත අදාළ වේ.
- "ජලජීවී වසා වසවයා" යන්නෙන්, පහතේ දෙනු ලැබූ ස්වයංචාල සම්පත පරිපාලනී අදාළ වේ.
- "අධිකාරී ජනරාල්" යන්නෙන්, පනත යටතේ පත් කරනු ලැබූ ජීවී වසා ජලජ සම්පත් අධිකාරී ජනරාල්වරයා අදාළ වේ.
- "මහලාභීන්" යන්නෙන්, පනතේ දෙනු ලැබූ ස්වයංචාල සම්පත පරිපාලනී අදාළ වේ.
- "බලපත්‍ර ලත් ජලජීවී වසා වසවයා" යන්නෙන්, මේ පනතේ පිටිපිටිය යටතේ බලපත්‍ර ලබා දී ඇති ජලජීවී වසා වසවයාගේ අදාළ වේ.
- "බලපත්‍රලාභී" යන්නෙන්, මේ පනත යටතේ බලපත්‍රලත් ජීවත් කරනු ලැබූ ආයතනයක අදාළ වේ.
- "ජාතික ජලජ සම්පත් පරිපාලන හා සංවර්ධන විකේන්ද්‍රය" යන්නෙන්, 1989 අංක 04 දරන ජාතික ජලජ සම්පත් පරිපාලන හා සංවර්ධන විකේන්ද්‍රයාගේ පනත හිමිත් පිටිපිටිය ලැබූ ජාතික ජලජ සම්පත් විකේන්ද්‍රය හා සංවර්ධන විකේන්ද්‍රයාගේ අදාළ වේ.

(12 හා 14 වන විටයන්)

උපදෙස්

සේවා

මිලදායී සේවා :

- 1 ජලජීවී විකේන්ද්‍රයාගේ කොන්සල්ටන්ට් (3 වර්ෂ සඳහා)
- 2 අත්පොතේ විකේන්ද්‍රයාගේ කොන්සල්ටන්ට් (අවු 01 වර්ෂ)
- 3 මහලාභීන්ගේ අදාළ වර්ගය වීම
- 4 අත්පොතේ පුනර්ක්‍රමය කොන්සල්ටන්ට් (අවු 01 වර්ෂ)
- 5 වර්ගයේ ජලජ සම්පතකට අදාළ සේවකයෙකු
- 6 ජලජීවී ජලජ සම්පත් සංවර්ධන (03 වර්ෂ)
- 7 සුදුසුකම් සහතික වීම (03 වර්ෂ)
- 8 ජලජ විකේන්ද්‍රය නිර්මාණ (03 වර්ෂ)
- 9 වර්ගයේ විකේන්ද්‍රය කොන්සල්ටන්ට් (01 වර්ෂ)

විදේශීය සේවා :

- 10 කොන්සල්ටන්ට් (කොන්සල්ටන්ට්)
- 11 මා(ර) පිලියමය (මා(ර) පිලියම පිලියමය, මා(ර) පිලියම, මා(ර) පිලියම)
- 12 මහලාභීන්ගේ (මහලාභීන්ගේ පුනර්ක්‍රමය, මහලාභීන්ගේ පනත)
- 13 මා(ර) සේවකයෙකු (මා(ර) සේවකයෙකු, මා(ර) සේවකයෙකු)
- 14 කොන්සල්ටන්ට් (කොන්සල්ටන්ට් කොන්සල්ටන්ට්, කොන්සල්ටන්ට්)

සාමාන්‍ය සේවා :

- 15 සහ - නිල සේවකයෙකු
- 16 අත්පොතේ කොන්සල්ටන්ට් (01 වර්ෂ) සහ විකේන්ද්‍රයාගේ කොන්සල්ටන්ට්
- 17 පුද්ගලික සේවකයෙකු
- 18 විදේශීය සේවකයෙකු (විදේශීය සේවකයෙකු, කොන්සල්ටන්ට්)
- 19 කොන්සල් ආශ්‍රිත වර්ගයේ සේවකයෙකු
- 20 කොන්සල්ටන්ට් (කොන්සල්ටන්ට්, කොන්සල්ටන්ට්)

(12 ஆம் பகுதி 14 ஆம் தொகுதி வகுப்பி)

ஆட்டவகைகள்

தொகுப்பி

பின் தொகுப்பி

1. விவகாரங்களைத் தொகுப்பிப்படுத்தி வகுப்பிப்படுத்தி வகுப்பிப்படுத்தி (வகைப்படுத்தி)
2. சமத்துவமற்றவற்றைத் தொகுப்பிப்படுத்தி (வகுப்பிப்படுத்தி)
3. குறைவுகளைத் தொகுப்பிப்படுத்தி (வகுப்பிப்படுத்தி)
4. சமத்துவமற்றவற்றைத் தொகுப்பிப்படுத்தி (வகுப்பிப்படுத்தி)
5. ஆய்வகங்கள் கல்வ குறை குறைவுகளை ஆய்வகம்
6. விவகாரங்களைத் தொகுப்பிப்படுத்தி (வகுப்பிப்படுத்தி)
7. சமத்துவமற்றவற்றைத் தொகுப்பிப்படுத்தி (வகுப்பிப்படுத்தி)
8. கல்வ குறை குறைவுகளைத் தொகுப்பிப்படுத்தி (வகுப்பிப்படுத்தி)
9. சமத்துவமற்றவற்றைத் தொகுப்பிப்படுத்தி (வகுப்பிப்படுத்தி)

சமத்துவமற்றவற்றைத் தொகுப்பிப்படுத்தி

10. கல்வ குறை குறைவுகளைத் தொகுப்பிப்படுத்தி (வகுப்பிப்படுத்தி)
11. கல்வ குறை குறைவுகளைத் தொகுப்பிப்படுத்தி (வகுப்பிப்படுத்தி)
12. கல்வ குறை குறைவுகளைத் தொகுப்பிப்படுத்தி (வகுப்பிப்படுத்தி)
13. கல்வ குறை குறைவுகளைத் தொகுப்பிப்படுத்தி (வகுப்பிப்படுத்தி)
14. கல்வ குறை குறைவுகளைத் தொகுப்பிப்படுத்தி (வகுப்பிப்படுத்தி)

சமத்துவமற்றவற்றைத் தொகுப்பிப்படுத்தி

15. கல்வ குறை குறைவுகளைத் தொகுப்பிப்படுத்தி (வகுப்பிப்படுத்தி)
16. கல்வ குறை குறைவுகளைத் தொகுப்பிப்படுத்தி (வகுப்பிப்படுத்தி)
17. கல்வ குறை குறைவுகளைத் தொகுப்பிப்படுத்தி (வகுப்பிப்படுத்தி)
18. கல்வ குறை குறைவுகளைத் தொகுப்பிப்படுத்தி (வகுப்பிப்படுத்தி)
19. கல்வ குறை குறைவுகளைத் தொகுப்பிப்படுத்தி (வகுப்பிப்படுத்தி)
20. கல்வ குறை குறைவுகளைத் தொகுப்பிப்படுத்தி (வகுப்பிப்படுத்தி)

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය
අති විශේෂ

The Gazette of the Democratic Socialist Republic of Sri Lanka
EXTRAORDINARY

අංක 1155/9 - 2000 ඔක්තෝබර් 24 දිනේ අඟහරුවාදා - 2000.10.24
No. 1155/9 - TUESDAY, OCTOBER 24 - 2000

(Published by Authority)

PART I: SECTION (B) — GENERAL

Government Notifications

L.D. -B 4/96.

FISHERIES AND AQUATIC RESOURCES ACT, No. 2 OF 1996

REGULATIONS made by the Minister of Fisheries and Aquatic Resources Development under paragraph (4) of Sub-section (1) of Section 61 of the Fisheries and Aquatic Resources Act, No. 2 of 1996.

MAJINDA RAJAPAKSA,
Minister of Fisheries and
Aquatic Resources Development.

Colombo,
24th October, 2000.

Regulations

1. These regulations may be cited as the Aquaculture Management (Disease Control) Regulations, 2000.
2. The provision of these regulations shall apply in respect of all licensed aquaculture enterprise.
3. The monitoring and inspection licensed of aquaculture enterprises shall be carried out by an inspector out of a panel of inspectors appointed by the Director-General for that purpose, from among persons who hold a degree or equivalent academic qualification from a recognized university or any other higher education institution, in the field of zoology, biology, aquaculture or veterinary science.
4. (1) The area set apart for breeding purposes in any licensed aquaculture enterprise shall be designed and constructed in such a manner as to facilitate easy cleaning. Care must be taken to prevent this area from being contaminated or being subject to the risk of diseases.
(2) Breeding tanks, hatching trays, hatching troughs and any other equipment used to contain or breed fish, shall be cleaned and disinfected before being used for a new batch.
(3) All refuse and residue from the licensed aquaculture enterprise shall be collected daily in a special place set apart for that purpose (preferably in a closed container), which is kept secluded from the breeding area.

5. (1) For the cleaning of breeding tanks, separate gear shall be used for each tank, and after each use each gear shall be disinfected.
- (2) All bulky equipment which is used in handling fish, and grading apparatus and transport tanks shall be disinfected after each use.
- (3) If any measuring apparatus is used in more than one tank consecutively, such apparatus shall be disinfected between each use.
6. All drains and pavements in the licensed aquaculture enterprise shall be disinfected at least once a week.
7. (1) Areas set apart for feed storage and feed preparation shall be kept apart from other sections of the licensed aquaculture enterprise with separate entrances. During the moving or receiving of any consignment of feed or of feed components, care should be taken to prevent contamination.
- (2) Floors, ceiling, utensils, furniture and equipment kept in the area set apart for feed storage shall be water resistant and smooth, so as to allow for easy disinfections. Floors and equipment shall be washed daily and disinfected when necessary or at least once a week. Tools and objects that are not used every day shall not be kept in area set apart for feed storage or feed preparation.
8. (1) Protective clothing, footwear and plastic gloves shall be provided for visitors to be worn indoors in the areas set apart for hatching and breeding.
- (2) A licensee shall have posters printed with instructions about the sanitary measures to be observed by visitors to the enterprise that shall be hung or displayed in conspicuous places.
- (3) Whatever is required to be kept isolated on the licensed aquaculture enterprise shall not be accessible to any visitor.
9. A licensee shall take adequate measures to prevent any cat, dog, reptile, bird or vermin, from entering the licensed aquaculture enterprise.
10. Protective garments and footwear used by the personnel at work shall not be used elsewhere. There shall be changing rooms for the personnel where clothes can be changed, and protective garments and day to day clothes can be kept in separate places. There shall also be adequate sanitation facilities available for the use of the personnel.
11. (1) Special gear and special protective garments and footwear shall be used while handling diseased fish or dead fish and such gear, protective garments and footwear shall be washed and disinfected after use.
- (2) Dead fish shall not be kept in areas set apart for fodder preparation or storage, or in refrigerated storage cells for recently slaughtered fish.
- (3) Dead fish and fish refuse, including refuse after slaughter, shall be—
- burned;
 - interred in such sanctioned places where cats, dogs, or vermin cannot reach it; or
 - sterilized.
- (4) Dead fish and fish residue shall not be used as fish fodder without being sterilized.

TREATMENT OF DISEASES

12. (1) It shall be the duty of the licensee to immediately inform the Director-General of any symptom discovered in the farm that might constitute a ground for suspecting an out break of any of the disease referred to in the Schedule.

(2) The Director-General shall on receipt of any information referred to in paragraph (1), take all necessary steps immediately, to carry out an investigation of the licensed aquaculture enterprise promptly through an Inspector, and the Inspector shall obtain samples of diseased fish from such farm which shall be sent to a laboratory approved by the Director-General for of testing.

(3) The Inspector may, where he is of opinion that the fish in the licensed aquaculture enterprise might be infected with one or more of the diseases referred to in the Schedule and he conveys his opinion to the Director-General, the Director-General may until the receipt of a report from the laboratory on the samples sent for testing, suspend all contact with other aquaculture enterprises in the area that could spread the disease, and temporarily suspend any fish from being taken out of the enterprise for any purpose whatsoever.

(4) Where on receipt of the report from the laboratory, it is confirmed that the fish are suffering from any one or more of the diseases referred to in the Schedule, the Director-General, acting on the advice of the National Aquatic Resources Research and Development Agency, shall, by notice in writing to the licensee—

- (a) extend the suspension imposed under paragraph (3) of this regulation for such longer period as shall be specified in the notice; and
- (b) impose corrective measures that should be taken by the licensee to eradicate such disease within the time stipulated in the notice.

(5) The corrective measures, stipulated in the notice shall be carried out with the assistance of an Inspector who shall supervise the execution of such task. All expenses involved in taking the measures shall be borne by the licensee of such the aquaculture enterprise.

(6) Once the stipulated corrective measure are completed, the licensee shall inform the Director-General of such fact, and the Director-General shall thereupon call upon the inspectors who supervised the operation for a report. The Director-General may having considered the report and having obtained the advice of National Aquatic Resources Research and Development Agency, revoke the suspension imposed on that aquaculture enterprise under paragraph (4).

MEDICATION, VACCINATION AND ARTIFICIAL COLORING

13. (1) The Director-General may require an Inspector to supervise the use of antibiotics in fish feed, and where necessary issue guidelines in relation to the same, which shall be complied with by licensees of licensed aquaculture enterprises.

(2) Fish on a regime of antibiotics shall not be harvested for placing on market for human consumption until fifty days after completion of the regime.

(3) Use of artificial coloring agents in fish raised for human consumption, is prohibited.

14. Vaccination of fish against any of the diseases referred to in the Schedule is prohibited, except with a permit obtained from the Director-General, which shall contain directives as to what kind of vaccination should be used.

GENERAL

15. (1) A licensee shall maintain a logbook in which the following information shall be recorded :—

- (a) detailed information relating to stocking, feeding and harvesting ;
- (b) information relating to water renewal ;
- (c) information regarding disease prevention methods being adopted ;
- (d) detailed description of any diseases discovered and information relating to all measures taken to control it ; and
- (e) any other information relating to the operation of the licensed aquaculture enterprise.

(2) A log book being maintained under paragraph (1) shall where necessary, be made available to the Director-General, an Inspector or any other officer authorized in that behalf by the Director-General, for inspection.

16. The Director-General, an Inspector or any officer authorized in that behalf by the Director-General, shall have the power to visit and inspect any licensed aquaculture enterprise, so as to verify whether such enterprise has conformed with all the requirements stipulated and imposed under these regulations.

17. In these regulations —

“ Act ” means the Fisheries and Aquatic Resources Act, No. 2 of 1996 ;

“ aquaculture enterprise ” shall have the same meaning as given in the Act ;

“ Director-General ” means the Director-General of Fisheries and Aquatic Resources appointed under the Act ;

“ fish ” shall have the same meaning as in the Act ;

“ licensed aquaculture enterprise ” means an aquaculture enterprise licensed under the provisions of the Act ;

“ licensee ” means a person who is issued with a license under the Act ;

“ National Aquatic Resources Research and Development Agency ” means the National Aquatic Resources Research and Development Agency established by the National Aquatic Resources Research and Development Agency Act, No. 54 of 1981.

(Regulations 12 and 14).

SCHEDULE

DISEASES

Fish Diseases

1. Epizootic haematopoietic necrosis (EHN)
2. Infectious haematopoietic necrosis (IHN)
3. *Oncorhynchus masou* virus disease
4. Infectious pancreatic necrosis (IPN)
5. Viral encephalopathy and retinopathy
6. Epizootic ulcerative syndrome (EUS)
7. Bacterial kidney disease (BKD)
8. Spring viraemia of carp (SVC)
9. Viral haemorrhagic septicaemia (VHS)

Mollusc Diseases

10. Bonamiosis (*Bonamia ostreae*)
11. Marteiliiosis (*Marteilia refringens*, *M. Sydneyi*)
12. Microcytosis (*Microcytus mackini*, *M. roughleyi*)
13. Perkinsosis (*Perkinsus marinus*, *P. olseni*)
14. Haplosporidiosis (*Haplosporidium nobile*, *H. nelsoni*)

Crustacean Diseases

15. Yellow head disease
16. Infectious hypodermal and haemutopietic necrosis
17. White-spot disease
18. Baculoviral midgut gland necrosis
19. Gill associated virus disease
20. Spawner mortality syndrome (Midcrop mortality syndrome)

11-230